



**ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව**

**2025 අංක 24 දරන
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන)
පනත**

[සහතිකය සටහන් කළේ 2025 දෙසැම්බර් මස 17 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

2025 දෙසැම්බර් මස 26 වන දින **ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක්** වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී
කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

මිල : රු. 20.00

තැපැල් ගාස්තුව : රු. 150.00

මෙම පනත www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.



2025 අංක 24 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2025 දෙසැම්බර් මස 17 වන දින]

එල්. ඩී. ඩී. 12/2025

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත
සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:-

1. (1) මේ පනත 2025 අංක 24 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඬු නාමය සහ
ක්‍රියාත්මක වීමේ දිනය

(2) 2 වන වගන්තියේ (1) වන සහ (2) වන උපවගන්තිවල විධිවිධාන හැර, මේ පනතේ විධිවිධාන, පනත් කෙටුම්පත පාර්ලිමේන්තු පනතක් බවට පත්වන දිනයේ දී ක්‍රියාත්මක විය යුතු ය.

(3) 2 වන වගන්තියේ (1) වන සහ (2) වන උපවගන්තිවල විධිවිධාන පිළිවෙළින් 2025 පෙබරවාරි මස 18 වන දින සහ 2025 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන බවට සලකනු ලැබිය යුතු ය.

2. 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ පළමුවන උපලේඛනය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

2022 අංක 25 දරන
පනතේ පළමුවන
උපලේඛනය
සංශෝධනය කිරීම

(1) එහි I අ කොටසෙහි 24 වන අයිතමයෙහි “එකී මණ්ඩලය සමඟ විදුලි බලය සැපයීම සඳහා” යන වචන වෙනුවට, “එකී මණ්ඩලය සමඟ විදුලි බලය සැපයීම සඳහා 2025 පෙබරවාරි මස 18 වන දිනට පෙරාතුව” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්;

(2) එහි I ආ කොටසෙහි 4 වන අයිතමය ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන්:-

**2 2025 අංක 24 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු
 (සංශෝධන) පනත**

“4. (අ) 2025 ජූලි මස 1 වන දිනට පෙරාතුව ඉන්ධන පිරවුම්හලක විකුණනු ලැබූ පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල්; සහ

(ආ) 2025 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි,
පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල්;”;

(3) එහි II කොටසෙහි -

(අ) 4 වන අයිතමයෙහි “භාණ්ඩ” යන වචනය වෙනුවට, “බහාලුම් පර්යන්ත මෙහෙයුම්කරුවන් විසින් අන්තර්ජාතික ප්‍රවාහනයට අදාළව සපයනු ලබන සේවා ද ඇතුළත්ව භාණ්ඩ” යන වචන ආදේශ කිරීමෙන්;

(ආ) 23 වන අයිතමයෙහි “යම් සේවාවක්; සහ” යන වචන වෙනුවට, “යම් සේවාවක්,” යන වචන ආදේශ කිරීමෙන්;

(ඇ) 24 වන අයිතමයෙහි “සපයනු ලබන සේවා” යන වචන වෙනුවට, “සපයනු ලබන සේවා; සහ” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(ඇ) 24 වන අයිතමයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අයිතමය එකතු කිරීමෙන්:-

“25. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ III අ පරිච්ඡේදය යටතේ මූල්‍ය සේවා සැපයීම මත සියයට විස්සයි දශම පහක අනුප්‍රමාණයකින් එකතු කළ අගය මත බද්දට යටත් වන සහ ශ්‍රී ලංකාව තුළ එවැනි මූල්‍ය සේවා සැපයීමේ ව්‍යාපාරයක් කරනු ලබන යම් තැනැත්තකුගේ මූල්‍ය සේවා.”.

අනනුකූලතාවක්
ඇති වූ විට සිංහල
භාෂා පාඨය
බලපැවැත්විය යුතු
බව

3. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

